



මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව

2021 සැප්තැම්බර් 10

චක්‍රලේඛය

2021 අංක 07

කොවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කරන ලද 2021 අංක 06 දරන චක්‍රලේඛය සඳහා සංශෝධන

කොවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කරන ලද 2021 අංක 06 දරන චක්‍රලේඛය සඳහා පහත සංශෝධනයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි.

අංක 1 (අ), 1(ඉ), 1(ඊ), 2(අ) ඡේද සහ අංක 4 ඡේද පහත පරිදි සංශෝධනය කරන අතර අනෙකුත් සියලුම වගන්ති නොවෙනස්ව පවතී.

- 1 (අ) 2021 අංක 06 දරන චක්‍රලේඛය යටතේ ණය කල් දැමීම භුක්ති විදින ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම් වල මුල් ණය මුදල, පොලිය හෝ එම දෙකටසම හෝ අයකර ගැනීම, 2021 සැප්තැම්බර් 30 දක්වා කල් දැමීමට බැංකු නොවන මූල්‍ය ආයතන විසින් කටයුතු කළ යුතුය.
- 1 (ඉ) සහන කාලය තුළ එනම්, 2021 සැප්තැම්බර් 30 දක්වා දඩ පොලිය එකතු කිරීමක් හෝ අය කිරීමක් සිදු නොකළ යුතුය.
- 1 (ඊ) නිරෝධායන අගුළු දැමීම් හේතුවෙන් බලපෑමට පත් ගනුදෙනුකරුවන් විසින් ණය ආපසු ගෙවීමේ නියමිත දිනය, දින කිහිපයකින් (උපරිම වැඩ කරන දින 15 ක් දක්වා) කල් දැමීමට කරන ඕනෑම ඉල්ලීමක් සඳහා ණය පහසුකම් කල් දැමීමක් හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් ලෙස සැලකීමෙන් තොරව අවස්ථාව ලබා දිය යුතුය. බැංකු නොවන මූල්‍ය ආයතන විසින් එවැනි ප්‍රමාදයන් සඳහා කිසිදු අමතර පොලියක් හෝ වෙනත් ගාස්තු අය නොකළ යුතුය.
- 2 (අ) සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ, 2020 අප්‍රේල් 01 දින හෝ ඊට පසුව අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කර ඇති ණය පහසුකම් වලට අදාළව සියලුම අත්පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග, 2021 සැප්තැම්බර් 30 දක්වා අත්හිටු වීමට බැංකු නොවන මූල්‍ය ආයතන විසින් කටයුතු කළ යුතුය.
- 4. පවත්නා ණය පහසුකම/පහසුකම් කල් දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ණය ගනුදෙනුකරු විසින් ඔහුගේ/ඇයගේ පවත්නා ණය පහසුකම් 2021 සැප්තැම්බර් 30 දින වන විට පියවා අවසන් කිරීමට ඉල්ලා සිටී නම්, එවැනි පහසුකම් සඳහා කිසිදු පූර්ව පියවීමේ ගාස්තුවක් අය කිරීමෙන් වැලකී සිටීමට බැංකු නොවන මූල්‍ය ආයතන කටයුතු කළ යුතුය.

මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්
මුදල් මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති